

බදු වක්‍ර අංක. 04
ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන නිර්වාසික සේවා නියුක්තිකයින්ගේ සේවා නියුක්තිය මගින් වන ඕනෑම
ලාභයකින් බදු අඩු කිරීම සඳහා වන අනුප්‍රමාණ

සියලුම නිර්වාසික සහ පුරවැසියන් නොවන සේවා නියුක්තිකයන්ගෙන් බදු අඩු කිරීම සිදු කළ යුතුය.

1. සේවා නියුක්තිය මගින් වන නිත්‍ය ලැබීම් සහ ලාභ මත බදු අඩු කිරීම

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන නිර්වාසික සේවා නියුක්තිකයකු සම්බන්ධයෙන් සේවා නියුක්තිය මගින් වන ඕනෑම නිත්‍ය ලැබීම් සහ ලාභ මත (මූල්‍යමය සහ මූල්‍යමය නොවන ප්‍රතිලාභ) බදු අඩු කිරීම සඳහා 4.1 වක්‍රය අදාළ කරගත යුතුය.

4.1 වක්‍රය: පුරවැසියකු නොවන නිර්වාසික සේවා නියුක්තිකයන්ගේ සේවා නියුක්තිය මගින් ලැබෙන නිත්‍ය ලැබීම් සහ ලාභ මත අඩු කළ යුතු බදු

සේවා නියුක්තිය මගින් මාසික නිත්‍ය ලාභ (බදු අය කළ හැකි)	බද්ද
1. සේවා නියුක්තියෙන් ලැබෙන මාසික නිත්‍ය ලාභ රු.83,333 දක්වා	සේවා නියුක්තිය මගින් වන මාසික නිත්‍ය ලාභ වලින් 6% ක්
2. සේවා නියුක්තියෙන් ලැබෙන මාසික නිත්‍ය ලාභය රු.83,333 ඉක්මවන නමුදු රු.125,000 නොඉක්මවන	සේවා නියුක්තිය මගින් වන මාසික නිත්‍ය ලාභ වලින් 18%ත් රු. 10,000ක් අඩු කර
3. සේවා නියුක්තියෙන් ලැබෙන මාසික නිත්‍ය ලාභය රු.125,000 ඉක්මවන නමුදු රු.166,667 නොඉක්මවන	සේවා නියුක්තිය මගින් වන මාසික නිත්‍ය ලාභ වලින් 24%ත් රු.17,500ක් අඩු කර
4. සේවා නියුක්තියෙන් ලැබෙන මාසික නිත්‍ය ලාභය රු.166,667 ඉක්මවන නමුදු රු.208,333 නොඉක්මවන	සේවා නියුක්තිය මගින් වන මාසික නිත්‍ය ලාභ වලින් 30%ත් රු.27,500ක් අඩු කර
5. සේවා නියුක්තියෙන් ලැබෙන මාසික නිත්‍ය ලාභය රු. 208,333 ඉක්මවන	සේවා නියුක්තිය මගින් වන මාසික නිත්‍ය ලාභ වලින් 36%ත් රු.40,000ක් අඩු කර

2. සේවා නියුක්තියෙන් එකවර ගෙවීම් මත බදු අඩු කිරීම (කාලපරිච්ඡේදය: 2025/2026 න/ව සහ ඉන් ඉදිරියට)

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන නිර්වාසික සේවා නියුක්තිකයකු සම්බන්ධයෙන් සේවා නියුක්තියෙන් එකවර ගෙවීම් (ප්‍රසාද දීමනා ආදිය) මත බදු අඩු කිරීමේදී 4.2 වක්‍රය අදාළ කරගත යුතුය.

එකවර ගෙවීම් මත බදු බැඳියාව ගණනය කිරීමේදී පහත පියවර අනුගමනය කළ යුතුය.

බදු ගණනය

බදු ගණනය පහත දක්වා ඇති පරිදි සිදු කළ යුතු ය;

නක්සේරු වර්ෂය තුළ දැනටමත් ගෙවා ඇති මාසික දළ ආදායම x මාස ගණන	(A)	xxxxxxxxx
නක්සේරු වර්ෂය තුළ ගෙවිය යුතු මාසික දළ ආදායම x මාස ගණන	(B)	xxxxxxxxx
වර්තමාන මාසය තුළ ගෙවූ/ගෙවිය යුතු එකවර ගෙවීම්	(C)	xxxxxxxxx
නක්සේරු වර්ෂයේ අපේක්ෂිත සමුච්චිත ආදායම	(D)	xxxxxxx

මාසය සඳහා එකවර ගෙවීම් මත ගෙවිය යුතු බද්ද, බදු වක්‍ර අංක 4.2ට අනුකූලව සමුච්චිත ලැබීම් හා ලාභ මත ගණනය කළ යුතු ය.

4.2 වක්‍රය: පුරවැසියකු නොවන නිර්වාසික සේවා නියුක්තිකයකුගේ සේවා නියුක්තිය මගින් වන එකවර ගෙවීම් මත අඩු කළ යුතු බදු

ත/ව සඳහා අපේක්ෂිත සමුච්චිත ආදායම (රු.)		බද්ද
1. $(D) \leq 1,000,000$		$[(D) \times 6\%] - [(A) \text{ සහ } (B) \text{ හි සෑම මාසයක් සඳහා බදු වක්‍ර 4.1 ප්‍රකාරව මුළු බද්ද}]$
2. $1,000,000 < (D) \leq 1,500,000$		$[(D) \times 18\%] - [120,000 + (A) \text{ සහ } (B) \text{ හි සෑම මාසයක් සඳහා බදු වක්‍ර 4.1 ප්‍රකාරව මුළු බද්ද}]$
3. $1,500,000 < (D) \leq 2,000,000$		$[(D) \times 24\%] - [210,000 + (A) \text{ සහ } (B) \text{ හි සෑම මාසයක් සඳහා බදු වක්‍ර 4.1 ප්‍රකාරව මුළු බද්ද}]$
4. $2,000,000 < (D) \leq 2,500,000$		$[(D) \times 30\%] - [330,000 + (A) \text{ සහ } (B) \text{ හි සෑම මාසයක් සඳහා බදු වක්‍ර 4.1 ප්‍රකාරව මුළු බද්ද}]$
5. $(D) > 2,500,000$		$[(D) \times 36\%] - [480,000 + (A) \text{ සහ } (B) \text{ හි සෑම මාසයක් සඳහා බදු වක්‍ර 4.1 ප්‍රකාරව මුළු බද්ද}]$

උදාහරණය 01

ඩේවිඩ් මහත්මිය පුරවැසියකු නොවන අතර නිර්වාසික සේවා නියුක්තිකයකු පුද්ගලික සමාගමක සේවයේ නිරත වේ. සේවා නියුක්තිය මගින් සෑම මාසයක් සඳහාම ඇයගේ නිත්‍ය ලාභය (පාරිශ්‍රමිකය) රු.250,000 ක් (මූල්‍යමය නොවන ප්‍රතිලාභ ද ඇතුළුව) වන අතර එවැනි පාරිශ්‍රමිකයක් 2025 අප්‍රේල් මස ගෙවනු ලැබේ. තවද 2025 අප්‍රේල් මාසයේ ඇයට රු. 1,000,000 ක දිරිදීමනාවක් ද හිමි වනු ඇත. එසේම, 2025/2026 තක්සේරු වර්ෂයේ 2025 ජූලි මාසයේ අවසානය දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට ඇය අපේක්ෂා කරයි. 2025/2026 තක්සේරු වර්ෂයේ 2025 ජූලි අවසානයේදී ඇය සේවා නියුක්තිය අවසන් කරමින් ශ්‍රී ලංකාවෙන් බැහැරව යාමට අපේක්ෂා කරයි.

ප්‍රසාද දීමනාව මත බදු බැඳියාව පහත පරිදි ගණනය කළ යුතු ය:

බදු ගණනය

	රු.
2025/2026 තක්සේරු වර්ෂයේ දැනටමත් ගෙවූ මාසික දළ ආදායම (රු. 250,000 x 1)	(A) 250,000
2025/2026 තක්සේරු වර්ෂයේ ගෙවිය යුතු මාසික දළ ආදායම (රු. 250,000 x 3)	(B) 750,000
2025 අප්‍රේල් තුළ ගෙවිය යුතු එකවර ගෙවීම	(C) 1,000,000
2025/2026 තක්සේරු වර්ෂය සඳහා අපේක්ෂිත සමුච්චිත ආදායම	(D) 2,000,000

(D) හි අගය $1,500,000 < (D) \leq 2,000,000$, පරාසය අතර වන බැවින්, 2025 අප්‍රේල් මාසයේ ප්‍රසාද දීමනාව මත අඩු කළ යුතු බදු ප්‍රමාණය ගණනය කිරීම සඳහා පහත සම්කරණය අදාළ කර ගත යුතු ය.

$$\begin{aligned}
 & [(D) \times 24\%] - [210,000 + (A) \text{ සහ } (B) \text{ හි සෑම මාසයක් සඳහාම 4.1 වක්‍රය අනුව මුළු බද්ද}] \\
 & = [2,000,000 \times 24\%] - [210,000 + 50,000 + (50,000 \times 3)] \\
 & = 480,000 - 410,000 \\
 & = 70,000
 \end{aligned}$$

2025 අප්‍රේල් මාසයේ ප්‍රසාද දීමනාව මත ගෙවිය යුතු බද්ද රු. **70,000කි.**